

සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය



සිවිල් ගුවන් සේවා අධිකාරිය

196 ගුවන් සංකරණ රෙගුලාසි යටතේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කෙරෙන දැනුම් දීම.

පුද්ගලික ගුවන් මෙහෙයුම් (Private Operations), ගුවන්දී සිදුකරන කාර්යයන් (Aerial Work) සහ අභ්‍යන්තර කුලී මෙහෙයුම් මගින් (Charter Air Service) මඟින්, නැව් භාණ්ඩ ප්‍රවාහනය රට තුළ පවත්වාගෙන යාම සඳහා සිවිල් ගුවන් සේවා පනත (Act No. 14 of 2010) හා ඊට අදාළ රෙගුලාසි හා කොන්දේසි වලට අනුකූලව ගුවන් මෙහෙයුම් සහතිකය සහ බලපත්‍රය ලබා ගැනීම සඳහා රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ලක්විත් එවියේෂන් (පුද්ගලික) සමාගම (LAKWIN AVIATION (PVT) LTD) විසින් 2020 අගෝස්තු මස 07 දානමින් ඉල්ලුම් පත්‍රයක් 2020 අගෝස්තු මස 11 වන දින මෙම කාර්යාලය වෙත එවනු ලැබ ඇති බව මහජනයා වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. ව්‍යාපාරික නාමය ලෙස ලක්විත් එයාර් නමින් හඳුන්වන ආයතනය වෙළඳ නාමය වශයෙන් ලක්විත් ෆ්ලයිට් එවියේෂන් (පුද්ගලික) සමාගම යන නම භාවිත කරයි. අයදුම්පතට අනුව ලක්විත් එවියේෂන් (පුද්ගලික) සමාගමේ (LAKWIN AVIATION (PVT) LTD) අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේය.

ලක්ෂිත වීරසිංහ මහතා
ඊ. සොනාලි අබේගුණවර්ධන මහත්මිය
එච්.එස්. සිල්වා මහතා
බී. සී. එච්. පෙරේරා මහතා

ලක්විත් එවියේෂන් (පුද්ගලික) ආයතනය (LAKWIN AVIATION (PVT) LTD) එකී සමාගමේ යෝජිත ගුවන් මෙහෙයුම් කටයුතු පිළිබඳ පූර්ණ වගකීම සහ කළමනාකාරීත්වය සඳහා ලක්ෂිත වීරසිංහ මහතා නම් කරනු ලැබ ඇත.

අයදුම්කරුගේ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයේ පිටපතක් නො. 152/1, මිනුවන්ගොඩ පාර, කටුනායක, සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිහිටි තාක්ෂණික පුස්තකාලයේ නවා ඇති අතර ඕනෑම වැඩකරන දිනෙක කාර්යාල වේලාවන් තුළ මහජනතාවට පරීක්ෂාකර බැලීමට හැකිය.

යෝජිත මෙහෙයුම් සඳහා අවශ්‍යය ගුවන් මෙහෙයුම් සහතිකය (Air Operator Certificate) ඇතුළු අනෙකුත් අදාල අනුමැතීන් ප්‍රදානය කිරීමට ප්‍රථම, සිවිල් ගුවන් සේවා පණත ගුවන් සංතරණ රෙගුලාසි මෙන්ම සහ මෙම ආයතනය විසින් පිලිගත් ඒ හා සම්බන්ධිත දේශීය අවශ්‍යතාවයන්ට අනුව නිරූපදින වූත් ආරක්ෂිත වූත් කාර්යක්ෂම වූත් ගුවන් ප්‍රවාහන සේවා මෙහෙයුම් පැවැත්වීම සඳහා අයදුම්කරුවන්ගේ යෝග්‍යතාවය සංස්ථාපිත ක්‍රියාමාර්ගානුකූලව නිසි පරිදි පරීක්ෂාකර බලා මෙම අයදුම්පත සහතික කිරීමේ වැඩ පිළිවල 2020 නොවැම්බර් මස 16 වන දිනට පසුව මවිසින් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඉහත පරිච්ඡේදයේ සඳහන් දිනට දින 10 කට ප්‍රථම ඕනෑම පුද්ගලයෙකු හට ඉහත කී අයදුම්පත සම්බන්ධව ලිඛිතව, නිශ්චිත හේතු පදනම් කර ගත් කරුණු, ගඟන නාවික සංතරණ රෙගුලාසි වලට අනුකූලව මා වෙත සංදේශනය කල හැකිය. අන්තර්ගත සියලු ප්‍රකාශන වල නිරවද්‍යතාවය ලිඛිත සාක්ෂි සමග ඉදිරිපත් කල යුතුය. එවැනි සංදේශන මා වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහු/ඇය විසින් එහි පිටපතක් අයදුම්කරුට ලැබීමට සැලැස්විය යුතු අතර, එසේ යැවූ බවට සහතිකයක් අදාල සංදේශයට අමුණා තිබිය යුතුය.

කපිතාන් තේමිය අබේවික්‍රම
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ
ප්‍රධාන විධායක නිලධාරී

2020 සැප්තැම්බර් මස 28 වෙනි දින
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
අංක 152/1
මිනුවන්ගොඩ පාර
කටුනායක.